

ප්‍රධාන කරුණු ලේඛනය (KFD)  
මූල්‍ය තැන්පතු මත පදනම් වූ ණය  
කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී



**COMMERCIAL**  
**CREDIT**

ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රතිලාභ	නිෂ්පාදනයේ ස්වභාවය සහ අදාළ නෛතික ප්‍රතිපාදන	පොලී අනුපාත සහ වෙනත් ගාස්තු	පහසුකම් ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය	ප්‍රධාන නියමයන් සහ කොන්දේසි
<ul style="list-style-type: none"> <li>- ආකර්ශනීය පොලී අනුපාත.</li> <li>- කඩිනම් සේවය</li> <li>- නමැතිලී ආපසු ගෙවීමේ කොන්දේසි</li> <li>- කාර්යක්ෂම පාරිභෝගික සේවය</li> </ul>	<ul style="list-style-type: none"> <li>- CCFP හි තැන්පත්කරුවන්ට, CCFP හි තැන්පත් කර ඇති ස්ථාවර තැන්පතු මත පදනම් වූ ණය පහසුකමක් ලබා ගත හැක.</li> <li>- පහසුකම් සඳහා අදාළ නීතිමය ප්‍රතිපාදන පහත පරිදි වේ</li> <li>- මේ වන විට පවතින වෙනත් නීති සහ කලින් කලට වරින් වර හඳුන්වා දෙන නව නීති</li> </ul>	<p><u>පොලී අනුපාත</u></p> <ul style="list-style-type: none"> <li>- පොලී අනුපාත CCFP කළමනාකරණය මගින් තීරණය කරයි. මෙය පිරිනමනු ලබන ස්ථාවර තැන්පතු අනුපාතයට අමතරව 3%-5% අතර වෙනස් වන අතර ණය නිරාවරණය අනුවද වෙනස් වේ.</li> </ul> <p><u>වෙනත් අයකිරීම්</u></p> <ul style="list-style-type: none"> <li>- සේවා ගාස්තුවක් අදාළ නොවේ</li> </ul> <p><u>දඩ පොලිය</u></p> <ul style="list-style-type: none"> <li>- කිසිදු දඩ පොලී අනුපාතයක් අදාළ නොවේ.</li> </ul>	<ul style="list-style-type: none"> <li>- ගනුදෙනුකරුවන් ළඟම ඇති ශාඛාව වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතා ගැන සාකච්ඡා කළ හැකිය.</li> </ul> <p><u>අවශ්‍ය ලේඛන</u></p> <ul style="list-style-type: none"> <li>- ගනුදෙනුකරු විසින් අත්සන් කරන ලද මුල් ස්ථාවර තැන්පතු සහතිකය</li> <li>- නිසි පරිදි පිරවූ ණය අයදුම්පත</li> <li>- ණය ගිවිසුම</li> <li>- බලය පැවරීමේ ලිපිය</li> </ul>	<ul style="list-style-type: none"> <li>- වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්</li> <li>- පාරිභෝගිකයා සමාගමේ පවතින ස්ථාවර තැන්පත්කරුවෙකු විය යුතුය</li> <li>- ඇගයීම මත පදනම්ව පහසුකම් අනුමත කරනු ලැබේ.</li> <li>- ණය නිරාවරණය 95%ට ළඟා වූ විට හෝ සුරක්ෂිත ස්ථාවර තැන්පතු කල්පිරීමේදී හිඟ ශේෂයක් ඇති විට, ඉන් දෙකෙන් එකක් පළමුව පැමිණෙන විට ණය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වේ.</li> </ul>

**පැමිණිලි කිරීමේ ක්‍රියාපටිපාටිය**

ඔබගේ ප්‍රතිචාර අප විශේෂයෙන්ම අගය කරන අතර අපගේ සේවාවන් පිරිනැමීමේදී ඔබගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට නොහැකි අවස්ථාවන් වලදී අපව දැනුවත් කරන්න. අපගේ සේවාවන් පිළිබඳ ඔබ තෘප්තිමත් නොවුණි නම් ඔබට මූල්‍ය අයිතිවාසිකම් විනිශ්චයකාර සේවාවෙන් සමාලෝචනයක් හෝ මැදිහත්වීමක් ඉල්ලා සිටිය හැක.

පාරිභෝගිකයින්ට අපගේ නිෂ්පාදන හෝ සේවාවන් පිළිබඳ පැමිණිලි කරනු සඳහා පහත ක්‍රම භාවිතා කළ හැක

- අදාළ ශාඛාව කලමණාකරු ඇමතිම
- අපගේ දුරකතන අංකයට ඇමතිමට +94 11 2 000 000
- ඊමේල් හරහා හෝ ආයතනයේ වෙබ් අඩවිය සහ වෙබ් වැට් හරහා ccl@cclk.lk හෝ <https://www.cclk.lk>
- වටිස්ඇස් මාර්ගයෙන් කෝල් සෙන්ටර් කළමනාකරුට පණිවිඩයක් යැවීමට +94 76 5 171 362
- ලිපියක් යැවීමට
  - ප්‍රධාන කාර්යාලය - අංක 106, යටිනුවර වීදිය, මහනුවර
  - නගර කාර්යාලය - අංක 165, කින්නි පාර, කොළඹ 08
- මූල්‍ය අයිතිවාසිකම් විනිශ්චයකාර 143A, වජිර පාර, කොළඹ 05. +94 11 2 595 624
- ගනුදෙනුකරුවන්ට පැමිණිලි හැසිරවීමේ ප්‍රතිපත්තිය පිළිබඳ වැඩිදුර තොරතුරු ආයතනික වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.